

ප්‍රධාන කරුණු ප්‍රකාශය සහ අත් පත්‍රිකාව (01-07-2026) MCB Bank for Life සාමාජික ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථානීය ක්‍රියාත්මක වේ රටේ සාමාජිකයින්ගෙන් සුදුසුකම්වත් සාමාජිකයෙක් ලෙසට සභා 11 දෙනා සමන්විත වේ.	
ශීඝ්‍රමේ නම MCB Smart Flex Platinum ජංගම ශීඝ්‍රම	විස්තරය MCB බැංකු Smart Flex Gold ජංගම ශීඝ්‍රම සහායකර බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමේ වරප්‍රසාදය සහ වෙනත් ප්‍රතිලාභ රැසක් තුළින් විවිධ ඉඩ සලසයි. ඔබගේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනු අවශ්‍යතා කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධතා කළමනාකරුවෙකුගේ විශේෂඥ සහාය සමඟින්, ඔබගේ මූල්‍ය සම්පත් උපරිම ලෙස වඩවීම සඳහා භාවිතයට නොමැති ලබා දෙන බැංකු සේවා රැසක් මෙහිදී ඔබට ලබා ගත හැකිය.
මුදල් ඒකකය LKR ශ්‍රී ලංකා රුපියල්	
ප්‍රධාන විශේෂාංග මූලික තැන්පතු : රු. 100,000/- පවත්වා ගත යුතු මාසික අවම සාමාන්‍ය ශේෂය : රු. 2,500,000/-	
රඳවා ගනු ලබන තැන්පතුව රු. 2,500/- ශීඝ්‍රමේ මෙහෙයුම් කාලය තුළ රඳවා ගනු ලැබේ	
ශීඝ්‍රම තවත්තු ගාස්තු/ ශීඝ්‍රම වසා දැමීමේ ගාස්තුව පොලී අනුපාතය (p.a.)	මාසික අවම සාමාන්‍ය ශේෂය පවත්වා නොගන්නේ නම් මාසිකව රු. 1,000/-ක් අය කරනු ලැබේ/ ශීඝ්‍රම වසා දැමීම සඳහා LKR 1,000/- + එකතුව ඇති සේවා ගාස්තු අදාළ නොවේ
පොලී ගෙවීමේ ක්‍රමවේදය ප්‍රතිලාභ/ අගය එකතු කළ සේවාවන්	අදාළ නොවේ සත්තාමගත පෞද්ගලික අනන්‍යතාව සහිත වෙබ්පත් පොත (මාසයකට වෙබ්පත් කොළ 50ක් දක්වා) - නොමැලේ ගෙවීම් ඇණවුම් (මාසයකට ඇණවුම් 10ක් දක්වා) - නොමැලේ ATM / වෙබ්ට් කාඩ්පත (පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා) - නොමැලේ විද්‍යුත් ශීඝ්‍රම ප්‍රකාශන (ලියාපදිංචි වීම අවශ්‍ය වේ) - නොමැලේ ගනුදෙනු පිළිබඳ SMS දැනුම්දීම් (ස්වායංක්‍රීය සේවාව) - නොමැලේ පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා ජංගම දුරකථන බැංකු යෙදුම (Mobile App)/ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා අන්තර්ජාල බැංකුකරණය (Internet Banking) - නොමැලේ ජංගම බැංකු යෙදුම සහ අන්තර්ජාල බැංකුකරණය හරහා CEFT මුදල් මාරු කිරීම - නොමැලේ සේවක වැටුප් ශීඝ්‍රම වෙත බැර කිරීමේ පහසුකම - නොමැලේ ඉදිරි දිනැති වෙබ්පත් (post dates cheques) එකතු කිරීමේ සේවාව - නොමැලේ වෙනත් බැංකු වෙබ්පත් ආපසු හැරවීම (MCB Smart Flex Platinum ශීඝ්‍රමට තැන්පත් කළ) - ගාස්තු රහිතයි ආරක්ෂිත තැන්පතු ලොකර් - වාණිජ ගාස්තු රහිතයි.
ගාස්තු සහ අයකිරීම්	ශීඝ්‍රමට අදාළ සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන්ට අදාළ නවතම ගාස්තු සහ අයකිරීම් සඳහා කරුණාකර www.mcb.com.lk වෙත පිවිසෙන්න (බැංකු ගාස්තු ලේඛනය - Schedule of Bank Charges)
සුදුසුකම්	පුද්ගලික - වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවන් (තනි / ඒකාබද්ධ ශීඝ්‍රම)
අවශ්‍ය ලියකියවිලි	ආයතනික - අදාළ ව්‍යවස්ථාපිත නීති යටතේ විධිමත් ලෙස ලියාපදිංචි වී ඇති ව්‍යාපාර හා ආයතන නිවැරදිව සම්පූර්ණ කරන ලද ශීඝ්‍රම විවෘත කිරීමේ අයදුම්පත්‍රය සහ අදාළ ලියවිලි
පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා	වැංගු ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත් ආකෘති සහිත විදේශ ගමන් බලපත්‍රය (ශීඝ්‍රම විවෘත කිරීමට/ක්‍රියාත්මක කිරීමට හිමිකම් ඇති විදේශිකයන් වැංගු වසා බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතුය)
ආයතනික ගනුදෙනුකරුවන් සඳහා	ලිපිනය ඔප්පු කිරීම සාධකය (ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්) ආදායම් සහතික කිරීම සාක්ෂි ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ අදාළ ලියකියවිලි/ ආකෘති අධ්‍යක්ෂවරුන්ගේ/ හවුල්කරුවන්ගේ අනන්‍යතා ලේඛන අනන්‍යතාව/ ආදායම්පත්‍රපිටි කිරීමට අවශ්‍ය විය හැකි අදාළ වෙනත් ලියකියවිලි
ශීඝ්‍රම විවෘත කිරීමේ ක්‍රියාපටිපාටිය	ශීඝ්‍රම විවෘත කිරීමට සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන් ලබා ගැනීමට කරුණාකර ළඟම ඇති MCB බැංකු ශාඛාව වෙත ගොස් සම්පූර්ණ කරන ලද ලියකියවිලි භාර දෙන්න
වෙනත් මෙහෙයුම් තොරතුරු/ නියම සහ කොන්දේසි	ඕනෑම MCB බැංකු ශාඛාවක් හරහා මුදල් තැන්පතු / ආපසු ගැනීම සඳහා හැකියාව ලැබේ. පෙර මාසය/මාසවල අවශ්‍ය අවම සාමාන්‍ය ශේෂය පවත්වාගෙන ඇති ශීඝ්‍රම සඳහා මෙම නොමැලේ සේවා ලබා දෙනු ලැබේ. සඳහන්කර ඇති සියලුම නොමැලේ සේවා අදාළ මාසය සඳහා පමණක් වලංගුවන අතර, ඒවා එකතුකර පසුව එළඹෙන මාසවලදී භාවිතකළ නොහැක. අවශ්‍ය අවම සාමාන්‍ය ශේෂය අවසන්ව මාස 3ක් හෝ වෙනත් නියමිත කාල සීමාවක් (කාලයෙන් කාලයට වෙනස් විය හැකි) පවත්වාගෙන නොගියහොත්, එම ශීඝ්‍රම සාමාන්‍ය ජංගම ශීඝ්‍රමක් බවට පරිවර්තනය කිරීමට බැංකුවට අයිතිය ඇත. අවශ්‍ය අවම ශේෂය පවත්වාගෙන නොයන්නේ නම්, නොමැලේ ලබාගත් සේවාවන් සඳහා අදාළ ගාස්තු (බැංකුවේ එවකට බලපැවැත්වෙන ගාස්තු උපලේඛනයට අනුව) ශීඝ්‍රමෙන් අයකිරීමට / අය කර ගැනීමට බැංකුවට අයිතිය ඇත. සතුටුදායක මට්ටමට පවත්වා ගැනීමට අපෝහසන්වන හෝ ව්‍යවස්ථාපිත නියමයන්ට අනුකූල නොවන ඕනෑම ශීඝ්‍රමක් කාඩ්කාලික අත්හිටුවීම හෝ වසා දැමීම සඳහා බැංකුවට අයිතිය ඇත. මාස 12කට වැඩි කාලයක් අක්‍රීයව පවතින ශීඝ්‍රම (කිසිදු සේවාදායක ගනුදෙනුවක් නොමැතිව), අක්‍රීය (dormant) ලෙස වගේ කෙරේ. (කාලසීමාව කලින් කලට වෙනස් විය හැක) වසර 10කට වැඩි කාලයක් අක්‍රීයව පවතින ශීඝ්‍රම (කිසිදු සේවාදායක ගනුදෙනුවක් නොමැතිව), පවතින එය අත්හර දැමූ ශීඝ්‍රම ලෙස සලකනු ලබන අතර නියමිත මාගෙරිපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් නියම කර ඇති සීමාවන්ට අනුකූලව තැන්පතු සුරක්ෂිත කර ඇත. (තැන්පත්කරුවෙකුට රු. මිලියන 1.1 දක්වා) කිසියම් වැරදි/අනවසර ගණුදෙනුවක්, ප්‍රතිසන්ධානය/ අයකිරීම් සඳහා ලිපිතව ශාඛාව වෙත දැනුම් දිය යුතුය. බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති/ක්‍රියාපටිපාටි සහ නියමිත මාගෙරිපදේශ අනුව නියම සහ කොන්දේසි කලින් කලට වෙනස් විය හැකි අතර බැංකු වෙබ් අඩවිය/ ශාඛා නිවේදන සුවිද්‍යා හෝ වෙනත් සුදුසු මාධ්‍යයක් හරහා ඒවා කල්තියා දැනුම් දෙනු ලැබේ.
යාවත්කාලීන කර ලද තොරතුරු ලබා ගැනීමේ මග	ඕනෑම MCB බැංකු ශාඛාවක් අමතන්න Bවෙසන්න: www.mcb.com.lk ක්ෂණික ඇමතුම් අංකය: 0115222200 විද්‍යුත් තැපෑල: info@mcb.com.lk
පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය	ඕනෑම MCB බැංකු ශාඛාවක් හරහා පැමිණිලි යොමු කළ හැක (විශේෂ වූ පැමිණිලි පෙට්ටියක් නිවේ) පැමිණිලි කළමනාකරණය සඳහා සෘජුව පවරා ඇති ඒකකය; දෙපාර්තමේන්තු ප්‍රධානී - අනුකූලතා, MCB බැංකුව, 08, ලේඛන බැස්ටියන් පාර, කොළඹ 01 දුරකථන : 0115222230 විද්‍යුත් තැපෑල : complaints@mcb.com.lk විසුද්ධ ඔබේ සතුටුදායක මට්ටමට නොපැමිණෙන්නේ නම්/ සති 04ක් ඇතුළත නොවිසුද්ධ නම්, ඔබගේ පැමිණිලි පහත දක්වන ස්ථානයට යෙවූ කළ හැක: මූල්‍ය ඔමික්‍රඩ්ස්මන්, අංක 01, බෙහෙස්ඨා පෙදෙස, මීලාගිරිය, කොළඹ 05 දුරකථන: 0112595624 වෙමිල් : fosrii@sltnet.lk වෙබ් : www.financialombudsman.lk
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සංදේශ දෙපාර්තමේන්තුව (FCRD) වෙතද, එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලබා දී ඇති නියමිත ආකෘතියට අනුව පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. https://www.cbsl.gov.lk/si/fcrd	
MCB Bank Limited යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. ශේෂ ප්‍රේමිකත කිරීම් : "AA (Ika)" Outlook Stable (Fitch Ratings)	